

මගේ අංකය:බප/ගම්/සාපා03/...../.....දේණ,
කලාප අධ්‍යාපන කාර්යාලය,
ගම්පහ.

20...../...../.....

.....
.....
.....

බැංකු මගින් 07 අවුරුදු දේපල ණය ලබා ගැනීම

බප/ගම්/.....විද්‍යාලයේ සේවය කරන වි/පති/ලපගුරු.....මහතා ගේ/ මහත්මියගේ /මෙනවියගේ දේපල ණය ඉල්ලුම් පත්‍රය පහත සඳහන් ලියවිලි සමඟ ඉදිරිපත් කරමි.

1. ණය අයදුම්පත්‍රය
2. ජාතික හැඳුනුම්පත (සහතික කළ පිටපත් 02)
3. අවසාන වැටුප් විස්තරය (සේවා යෝජකයා විසින් සහතික කරන ලද)
4. අනුමත මිනින්දෝරු සැලැස්ම (සහතික කරන ලද පිටපත - අංක)
5. හිමිකම් ඔප්පු (සහතික කරන ලද පිටපත - අංක)
6. තක්සේරු වාර්තාව සහ පිරිවැය ඇස්තමේන්තුව
7. අනුමත ගොඩනැගිලි සැලසුම
8. විකුණුම්කරුගේ ලිපිය හා විකුණුම්කරුගේ ජාතික හැඳුනුම්පත හෝ පිළිගත හැකි නිකායානුකූල හැඳුනුම්පතේ පිටපත
9. මීට පෙර දේපල ණය ලබා නොගත් බවට ලිපිය
10. පරිවර්තිත විශ්‍රාම වැටුපෙන් අයකර ගැනීමට බලය පැවරීමේ ලිපිය
11. වයස අවුරුදු 60 දක්වා සේවය කරන බවට ලිපිය
12. ඉල්ලුම්කරු හෝ කලත්‍රයා සතුව ඉඩමක් හෝ නිවසක් නොමැති බවට ප්‍රකාශය
13. කලත්‍රයා සතු ඉඩමක් නම් ඇපයට තැබීම සම්බන්ධයෙන් අකමැත්තක් නොමැති බවට ලිපිය, විවාහ සහතිකයේ පිටපත හා කලත්‍රයාගේ ජාතික හැඳුනුම්පතේ පිටපත
14. ඇපයට තබන ඉඩමට ජීවිත බුක්ති හිමිකම් ඇත්නම් ඉඩම ඇපයට තැබීම සම්බන්ධව ඔවුන් විරුද්ධත්වයක් නොමැති බවට ලිපිය

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

ගම්පහ

1. මූලකරු සමඟ නම් මහතා/මහත්මිය/මෙය:-.....

මූලකරුවලින් කියවෙන නම්:-.....

ස්ථිර ලිපිනය:-.....

විවාහක/අවිවාහක බව:-.....

උපන් දිනය හා ස්ථානය:- ජාතික හැඳුනුම්පත් අංකය:-.....

දුරකථන අංකය (නිවස):-.....

රාජකාරි ස්ථානය:-.....

තනතුර:-.....

දුරකථන අංකය (රාජකාරි):-තනතුරේ සේවා කාලය:-.....

2. හාර්යාව/ස්වාමීපුරුෂයාගේ සම්පූර්ණ නම:-.....

උපන් දිනය හා ස්ථානය :- ජාතික හැඳුනුම්පත් අංකය:-.....

රාජකාරි ස්ථානය:-.....

ලිපිනය:-.....

තනතුර:-.....තනතුරේ සේවා කාලය:-.....

දුරකථන අංකය (රාජකාරි) :-.....

යැපෙන්නන්ගේ සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ වයස්:-.....

3. ණය අයදුම්කරන කාර්යය:- (11:1 උපවගන්තිය අනුව).....

4. ණය මුදලේ ප්‍රමාණය රු:-..... ආපසු ගෙවන කාලය:-.....

5. ණය මුදලේ සුරක්ෂිතතාව වෙනුවෙන් ඉදිරිපත් කරන දේපලේ නීතිමය විස්තර

වරිපනම් අංකය:-.....භූමියේ ප්‍රමාණය:-.....

විදිය හා නගරය:-.....

අයිතිකරු:-.....

මිලදීගත් වටිනාකම:-ඉදිකිරීම් වියදම් රු:-.....

සැලසුම් අංකය:-ලොව අංකය:-සැලසුම් සකස්කළ දිනය:-.....

මිනින්දෝරුතැනගේ නම:-.....

ඉඩම බැඳීමකට යටත් නම් ඒ පිළිබඳ විස්තර:-.....

6. මාසික ආදායම:-.....
අයදුම්කරුගේ සම්පූර්ණ වැටුප රු:-.....
කලත්‍රයාගේ සම්පූර්ණ වැටුප රු:-.....
වෙනත් ආදායම් (සඳහන් කරන්න) රු:-.....
මුළු ආදායම:-.....

7. බැංකු ගිණුම:-.....
බැංකුවේ නම:-..... බැංකු ශාඛාව:-.....
ගිණුම් අංකය:-..... ගිණුම් වර්ගය:-.....

8. පවතින බැඳීම් තොරතුරු/ඇපකරුවකු ලෙස

බැංකුව	මුල් ණය	දැනට පවතින	ඉදිරිපත් කරන ලද	ණය ලබාදුන්
	මුදල	ණය මුදල	සුරැකුම	හේතුව
.....රු.....	රු.....			
.....රු.....	රු.....			

9. 29 පරිශීෂ්ටය අනුව ණය අයදුම් කිරීමේදී ඉදිරිපත් කළ යුතු ලියවිලි (මුල් පිටපත්) මේ සමග ඉදිරිපත් කරමි.
මිලදී ගැනීමක් නම් විකිණීම පිළිබඳ එකඟතාව මිලට ගන්නා දේපළට අදාළ ඔප්පුවේ පිටපත යහ අනුමත ගොඩනැගිල්ලේ සැලැස්ම විකිණුම්කරු විකිණීමට කැමැත්ත ප්‍රකාශිත ලිපිය (30 පරිශීෂ්ටය අනුව)

10. අයදුම්කරු පාලනය වන නීතිය :- සාමාන්‍ය නීතිය / උඩරට නීතිය / තේසවලාමේ නීතිය / මුස්ලිම් නීතිය
දේපළ ණය මුදල් ලබාගැනීමට අදාළ ආයතන සංග්‍රහයේ XXIV පරිච්ඡේදයේ II වගන්තියේ විධිවිධානගතව හා බැංකුව විසින් අනුගමනය කරනු ලබන නීතිරීතිවලට යටත්ව දේපළ ණය මුදල් ලබාගැනීමට එකඟ වෙමි.

දිනය:-
අයදුම්කරුගේ අත්සන

.....(අමාත්‍යාංශය/දෙපාර්තමේන්තුවේ) ආයතන ශාඛාව විසිනි.
සම්පූර්ණ කල යුතුය.
1. මුල් පත්වීමේ දිනය:-
2. උපන් දිනය:- ණය ඉල්ලුම් කරන දිනට වයස:-
3. (අ) විශ්‍රාම වැටුප් සහිත ස්ථිර පත්වීමක්ද?
(ආ) එසේ නම් කවර දිනක සිටද?
4. රජයෙන් ලබාගෙන ඇති ගෙවීම්වල ශේෂව තිබෙන ණය පිළිබඳ විස්තර
ණය වර්ගය දිනට ගෙවිය යුතු ණය

5.මාසික වැටුප් විස්තරය:-

- I. මාසික ඒකාබද්ධ වැටුප:-
- II. දිමනා:-
- III. මුළු වැටුප:-
- IV. මුළු අඩුකිරීම් (බැඳීමගත අඩුකිරීම් සහිතව)
- V. ශුද්ධ වැටුප:-
(අදාළ මාසයේ වැටුප් විස්තරය අමුණා ඇත.)
- VI. ආයතන සංග්‍රහයේ XXIV වන පරිච්ඡේදයේ 11:4:1 වගන්තියේ විධිවිධාන අනුව නිලධාරියාට ලබාදිය හැකි උපරිම ණය මුදල දීමානා හැර මාසික ශුද්ධ වැටුපෙන් ණය මුදලේ වාරිකය හා සේවකයාගෙන් අයකරනු ලබන 4% පොලිය යන කොටස් දෙකම අඩුකිරීමට හැකිවන ආකාරයට තීරණය කළ යුතුය.

(ඉලක්කමෙන්.....)

(අකුරෙන්.....)

6.නිලධාරියාට විරුද්ධව නොවිසඳුණු විෂමාවාර වෝදනාවක් හෝ දැනට විභාගවෙමින් පවතින විෂමාවාර වෝදනා තිබේ නම් ඒ පිළිබඳ විස්තර:-

දිනය:-.....

මාණ්ඩලික නිලධාරියා

(ආයතන)

අමාත්‍යාංශ ලේකම්/දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශය:

මගේ අංකය:-.....

අමාත්‍යාංශය/දෙපාර්තමේන්තුව.....

කළමනාකරු,

..... බැංකුව

..... ශාඛාව

රජය විසින් ලබාදෙන පොලී සහනාධාර.....
මහතාට/මහත්මියට/මෙනවියට ඔහුගේ/ඇයගේ ඉල්ලීම පරිදි.....
(කාර්යය) සඳහා මාසික වැටුපෙන් අයකර ගත හැකි මුදල අනුව, පිරිනැමිය හැකි උපරිම ණය මුදල රු: නිර්දේශ කරමි.

එසේම ඔහුගේ වැටුපෙන් බැංකුවේ නිර්දේශ අනුව බැංකුව විසින් ගණනය කරනු ලබන ණය වාරිකය හා 4% පොලිය ද සහිත නිලධාරියාගෙන් අය කළ යුතු මාසික ණය වාරිකය හා එම මාසික ණය වාරිකයට ඇතුළත් වන රජය විසින් දරනු ලබන පොලී ප්‍රමාණය ණය වාරිකය සමඟ 11:7:1 වගන්තිය යටතේ බැංකුව වෙත ප්‍රේෂණය කිරීමට එකඟ වෙමි.

අත්සන:-

නම:-

තනතුර :-

(නිල මුද්‍රාව):-

නිකුත් කළ දින පටන් දින 30 ක් ඇතුළත දී
ගෙවිය යුතුයි.
ශ්‍රී ලංකාව.

පොදු : 35
වවුචර් අංකය:
චෙක්පත් අංකය:

ස්ථානය :-

වැය විස්තරය :-

නිලධාරියාගේ නම :- ට ගෙවිය යුතුයි.

බැංකුවේ නම :-

බැංකු ගාස්තුව :-

ගිණුම් අංකය :-

දිනය	ලබාගත් සේවයේ හෝ කරන ලද වැඩයේ හෝ සැපයූ බඩුවල විස්තරයක් හා අවශ්‍ය නම් අනුමත කරන ලද නිලධාරියාගේ සහතිකයක්.	ගාස්තු ප්‍රමාණය	මුදල රු. ග.
	දසමාසයේ වැටුප් අත්තිකාරම් ගෙවීම ගෙවීමට ඇති බලය සහ ගොනු සම්බන්ධය. බප/සාප/වි		
	විසින් සකස් කරන ලදී විසින් තරි වැරදි බලන ලදී.	මුද්‍රාණය	

ඉහත කී සැපයීම්/සේවාවන්/වැඩ/විධි වූ පරිදි අනුමැතිය ඇතිව කරන ලද බවත්, ඒ සඳහා රුපියල් කුත් ගත ගෙවීම රෙගුලාසිවලට/කොන්ත්‍රාත්තුවට/අනුකූල වන බවත්/සාධාරණ සහ යුක්තිසහගත වන බවත්/එහේ දැනුවත් අනුව/විට අදාළ ගොනුවල ඇති සහතික අනුව/සහතික කරමි.

දිනය:-

විසඳම සහතික කරන නිලධාරියාගේ
අත්සන හා පදවි නාමය.

සහතික කිරීමට හෝ ගෙවීමට -පෙර. මු.රෙ. 135-140 දක්වා අවධානය යොමු කරන්න.

සටහන :- අදාළ කොටස වටහා කටුගා දමන්න.

පසු පිටි සඳහන් ගණනය වෙනුවෙන් රුපියල්

ගත 200 මස කාර් ගිවිසි.

ලබන්නාගේ අත්සන.

අත්සන.

ගෙවන නිලධාරියාගේ අත්සන හා දිනය:-

200

යෝජිත ඇපකරුගේ ප්‍රකාශය.

(පිටපත් දෙකකින් සම්පූර්ණ කොට ඉන් එක් පිටපතක් මෙම ප්‍රකාශය සහතික කරන දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත තබාගත යුතුය.)

01. (අ) නම :-
(ආ) සම්පූර්ණ නම :- (පැමැදිලි අතුරෙන්) :-
02. ස්ත්‍රී/පුරුෂ යාවය :-
03. ස්ථීර පදිංචි ලිපිනය :-
04. කාර්යාල ලිපිනය :-
05. උපන් දිනය :-
06. දැනට වයස :-
07. දැනට දරන තනතුර සහ දැනට සේවය කරන පාසල/දෙපාර්තමේන්තුව :-
08. ස්ථීර හා විශ්‍රාම වැටුප් සහතික තනතුරට පත්කරනු ලැබූ දිනය :-
මුල් පත්වීමේ දිනය :-
09. (අ) දැනට දරන තනතුරෙහි ස්ථීර කර තිබේද ?
(ආ) එසේ නම් කවර දිනක සිටද ?

10. රජයේ අභිනිධි සේවා කාලය :-

11. සම්පූර්ණයෙන් ආපසු කොටගෙන ලද ණය පිළිබඳ විස්තර :-

ණය වර්ගය.	ලබාගත් දිනය.	ආපසු ගෙවීමට ඇති ණය ශේෂය.	මාසික වාරිකය.
.....			
.....			

12. විනයානුකූල ක්‍රියාමාර්ගයකට භාජනය වෙමින් සිටින යන වග :-

ඉහත තොරතුරු නිවැරදි බවට විෂයය ලිපිනයෙන් අත්සන.

(* මෙම කාර්යාලයේ වැටුප් අස්ථයෙන් සහතික කරනු ලබන ඇපකරුගේ වැටුප් විස්තර ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුය.)

13. දැනටමත් කර ඇති ඇප බැඳුම්කර පිළිබඳ විස්තර :-

කවරෙකුටද යන වග	බැඳුම්කර ඇත්ත නම් දිනය.	දැනට ගෙවීමට ඇති ණය ශේෂය රුපියල්	මාසික වාරිකය රුපියල්
.....			

14. අත්සන් තීර්ථව කැමැත්ත ද ඇති බිමුණක් ඇප යෝජනා :-
(කවරෙකු වෙනුවෙන්ද යන වග හා කැමැත්ත දෙන ලද දිනය)

15. වෙනත් තොරතුරු :-

මෙම තොරතුරු සහය බවත් නිවැරදි බවත් මින් සහතික කරමි.

..... දෙපාර්තමේන්තුවේ/විද්‍යාලයේ.
..... මය/මිය/මෙය හේ රුපියල්
..... ණය මුදල වෙනුවෙන් ඇපකරු වශයෙන් අත්සන් තීර්ථව වත්ත වෙමි.

දිනය:-

යෝජිත ඇපකරුගේ අත්සන.

..... යෝජිත ඇපකරු වන මය/මිය/මෙය විසින් ඉහත ද ඇති තොරතුරු නිවැරදි බවත් ඔහු/ඇය ට විරුද්ධව කිසියම් විනයානුකූල ක්‍රියා මාර්ගයක් ගෙන තැබී බවත්, දැනට එවැනි ක්‍රියා මාර්ගයකට භාජනය වෙමින් නොසිටින බවත් මින් සහතික කරමි.
(රු. සේ. රා. ප. වසු. අංක: 293 හි 3.17 ඡේදය යටතේ වන කොන්දේසි සපුරා ඇති බවටද සහතික වෙමි.)

ඉහත තොරතුරු නිවැරදි බවට විෂය

ලිපිකරුගේ අත්සන :

පිටුපසින් :
විද්‍යාල :-

පාසල/දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා :-

නිල පදවි නාමය :-

අත්සන් කරන පිලිවැරදියෙන් තමා :-

සියලු දෙනා විසින් මෙයින් දැනගත යුතුයි

දැනට දෙපාර්තමේන්තුවෙහි නියුක්ත

..... පදිංචි වන
මම ද, ඇපකාරයා වශයෙන් (මෙහි අත්සන් කරන) පදිංචි !

..... වන මම ද, (මෙහි මින් පසු "එකී ජනරජය" යයි හඳුන්වනු ලබන)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට ඉල්ලු විටෙක එකී ජනරජයේ වලංගු මුදලින් රුපියල්
..... නිසි ලෙස හා සත්‍ය ලෙස කොළඹ දී ගෙවන බවට අප දෙදෙනා එක්ව ද තනි තනිව ද බැඳෙන අතර,
පිළිවෙලින් අපගේ උරුමක්කාර, පොල්මාකාර, අද්මිනිස්ත්‍රායිකාරයන් සියලු දෙනා එක්ව ද ඔවුන් එක් එක් කෙනා වෙන් වෙන්ව ද මෙයින් බැඳ තබමු.

කවද එකී ඇපකාරයා වන මම මෙසේ බැඳෙන්නේ බෙහිවිකියුම් මර්චන්ඩ්ස්
සෙසු එක්ස්කඩයෝනිස් නමැති පිළිවෙලින් අයකර ගැනීමේ ප්‍රයෝජනය ද නීතිය අනුව ඇපකාරයන්ට හිමි සෙසු ප්‍රයෝජන, වරප්‍රසාද හා ව්‍යාතිරේකයන් ද
මෙයින් අත්හැර දමමිනි.

වර්ෂ 19 ක් වූ මස වැනි මේ දින
..... දී අත්සන් කරන ලදී.

එකී ජනරජයේ සේවයෙහි නියුක්ත නිලධාරියකු වශයෙන් තමා ලබන වැටුපෙන් මාස්පතා කපාගත හැකි වන කොටස් වශයෙන්
වර්ෂයකට සියයට බැගින් වූ පොලියකුත් සමග ආපසු ගෙවීමේ ප්‍රකාශිත පොරොන්දුව පිට
..... සඳහා ප්‍රධාන ණයකරු විසින් එකී ජනරජයෙන් ණයක් ලබාගෙන ඇති හෙයින්,

ඉහත කී බැඳුම්කරයේ හෙවත් පොරොන්දු පත්‍රයේ වග හැටි නම් ඉදින්, ප්‍රධාන ණයකරු විසින් යට කී පරිදි ණයට ගන්නා ලද
එකී මුදල, ඉහත කී පොලියත් සමග රුපියල් බැගින් වූ ද ඔහුගේ වැටුපෙන් කපාගත හැක්කා වූ ද මාසික
කොටස් කින් නිසි ලෙස හා සත්‍ය ලෙස එකී ජනරජයට ගෙවුවහොත් හෝ, සේවයෙන් අස් කිරීම
හෝ ඉල්ලා අස්වීම හෝ වෙන යම් කරුණක් හෝ හේතුකොටගෙන ඔහු එකී නිලයෙන් ගිලිහුණේ නම් ප්‍රධාන ණයකරු විසින් හෝ ඔහුගේ ඇපකරු විසින්
හෝ, එකී ණය මුදලෙන් ප්‍රධාන ණයකරු විසින් ගෙවිය යුතුව ඉතිරි වී තිබෙන මුල් මුදල එවකට හිඟව තිබුණා වූ ද ගෙවිය යුතු වූ ද පොලියක් සමග
සම්පූර්ණයෙන් එකී ජනරජයට ගෙවුවහොත් එවිට මේ බැඳුම්කරය හෙවත් පොරොන්දු පත්‍රය අවලංගු ව නිෂ්ප්‍රභ ව යන බව හා එසේ
කොගෙවුවහොත් මේ බැඳුම්කරය හෙවත් පොරොන්දු පත්‍රය සම්පූර්ණ බල සහිත ව ද, වලංගු ව ද ක්‍රියාත්මක ව ද පවතින බව ය.

මීට සාක්ෂා පිණිස මෙහි සඳහන් පාර්ශ්වකාරයන් විසින් වර්ෂ 19 ක් වූ මස
වැනි මේදින මේ බැඳුම්කරයට අත්සන් කරන ලදී.

ප්‍රධාන ණයකරුගේ අත්සනට සාක්ෂි

1.
2.

ප්‍රධාන ණයකරුගේ අත්සන.

ඇපකරුගේ අත්සනට සාක්ෂි :

1.
2.

ඇපකරුගේ අත්සන.

ඉහත කී බැඳුම්කරය අත්සන් කිරීමට පෙර " බෙහිවිකියුම් මර්චන්ඩ්ස් සෙසු එක්ස්කඩයෝනිස් " යන පාඨයේ අදහස ද එම ප්‍රයෝජනය අත්හැර
දමීමේ විචාකය ද ම විසින් සම්පූර්ණයෙන් තේරුම් ගන්නා ලද බව මම මෙයින් ප්‍රකාශ කරමි.

දිනය :

ඇපකරුගේ අත්සන.